

සහ දෙකක අන්තරය (Difference of Two Cubes)

$$X^3 - Y^3 = (X - Y)(X^2 + XY + Y^2)$$

- I. $X^2 - 8$
- II. $27X^3 - 125Y^3$
- III. $8X^3 - 1000$

සහ දෙකක එකතුව (Addition of Two Cubes)

$$X^3 + Y^3 = (X + Y)(X^2 - XY + Y^2)$$

- I. $X^3 + 27$
- II. $8X^3 + 125$
- III. $X^6 + Y^6$



JMC vLearning
"your virtual learning partner"